

## 11. අවිජ්ජී සූත්‍රය

1. "මහණෙනි, මින් පෙර අවිද්‍යාව (නොදැනීම) නොවූයේය. නැවත පසුව පහළවූයේය' යි අවිද්‍යාවගේ මූල කෙළවර නොපෙනේ. මහණෙනි, එය මෙසේ කියනු ලැබේ. එසේද වුවත් මෙය ප්‍රත්‍යයක් කොට ඇත්තේයයි පෙනේ. මහණෙනි, මම අවිද්‍යාවද ආහාර සහිතයයි කියමි. ආහාර නැතැයි නොකියමි.

2. "අවිද්‍යාවගේ ආහාරය කවරේද? එයට පංච නිවරණයෝයයි කිව යුතුය.

‘avijjampahaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro avijjāya? ‘Pañca nīvaraṇā’tissa vacanīyaṃ.

මහණෙනි, මම නිවරණ පසඳ ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. පසඳව නිවරණයන්ට ආහාරය කවරේද, එයට ත්‍රිවිධ දුශ්චරිතයෝයයි කිව යුතුය.

Pañcapāhaṃ, bhikkhave, nīvaraṇe sāhāre vadāmi, no anāhāre. Ko cāhāro pañcannaṃ nīvaraṇānaṃ? ‘Tīṇi duccharitāni’tissa vacanīyaṃ.

ආහාර සහිතවූ, ආහාර රහිත නොවූ, ත්‍රිවිධ දුශ්චරිතයන්ද කියමි.

ත්‍රිවිධ දුශ්චරිතයන්ට ආහාරය කවරේද? එයට ඉන්ද්‍රිය අසංවරයයි කිව යුතුය.

Tīṇipāhaṃ, bhikkhave, duccharitāni sāhārāni vadāmi, no anāhārāni. Ko cāhāro tiṇṇaṃ duccharitānaṃ? ‘Indriyaasaṃvaro’tissa vacanīyaṃ.

3. "මහණෙනි, මම ඉන්ද්‍රිය අසංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව නොදැනීමයයි කිව යුතුය.

Indriyaasaṃvarampāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro indriyaasaṃvarassa? ‘Asatāsampajañña’tissa vacanīyaṃ.

මහණෙනි, මම සිහිය හා මනාව නොදැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අසිහියට හෝ මනාව නොදැනීමට ආහාරය කවරේද? එය නුනුවණින් මෙහෙහි කිරීම යයි කිව යුතුය.

Asatāsampajaññampāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro asatāsampajaññaassa? ‘Ayonisomanasikāro’tissa vacanīyaṃ.

මහණෙනි, මම නුනුවණින් මෙහෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුනුවණින් මෙහෙහි කිරීමට ආහාරය කවරේද? එයට අශ්‍රධාවයයි කිව යුතුය.

Ayonisomanasikārapāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro ayonisomanasikārassa? ‘Assaddhiya’tissa vacanīyaṃ.

මහණෙනි, මම අශ්‍රධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අශ්‍රධාවට ආහාරය කවරේද? එයට සද්ධම්ම නොවූ දේ ඇසීමයයි කිව යුතුය.

Assaddhiyampāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro assaddhiyassa? ‘Asaddhammassavana’tissa vacanīyaṃ.

මහණෙනි, මම සද්ධර්ම නොවූ දේ ඇසීම ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්ධර්ම නොවූ දේ ඇසීමට ආහාරය කවරේද? එයට අසත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.

Asaddhammassavanampāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro asaddhammassavanassa? ‘Asappurisasamsevo’ tissa vacanīyaṃ.

4. "මහණෙනි, මෙසේ අසන්පුරුෂාග්‍රය සම්පුණී කළ තැනැත්තා, සද්ධර්ම නොවූ දේ ඇසීම සම්පුණී කරයි. සද්ධර්ම නොවූ දෙය පුරවන්නේ අග්‍රධාව පුරවයි. අග්‍රධාව පුරවන්නේ, නුනුවණින් මෙතෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙතෙහි කිරීම පුරවන්නේ, සිහිය හා මනාව නොදැනීම පුරවයි. සිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්ද්‍රියයන්ගේ අසංවරය පුරවයි. ඉන්ද්‍රියයන්ගේ අසංවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය සම්පුණී කලාහු, නිවරණ ධර්ම පස පුරවන. නිවරණ ධර්ම පසේ සම්පුණීභවයෙන් අවිද්‍යාව පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය මෙසේද සම්පුණී වේ.

5. "මහණෙනි, යම් සේ පච්ඡිකානු උඩ ලොකු වැහි බිත්තූ ඇති වෂ්ඨාවක් වස්තා කල්හි, වළාකුළු ගුහරණ කල්හි, ඒ ජලය නිමිත කරා ගලා යන්නේ පච්ඡිකා, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පච්ඡිකා, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවන. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවන. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවන. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙන්නද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවන. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පුණීච්ච වේ.

6. "මහණෙනි, එසේම අසන්පුරුෂ ආග්‍රය සම්පුණී කරන්නේ සද්ධර්ම නොවූ දෙය ඇසීම සම්පුණී කරයි. සද්ධර්ම නොවූ දෙය ඇසීම පුරවන්නේ, අග්‍රධාව පුරවයි. අග්‍රධාව පුරවන්නේ, නුනුවණින් මෙතෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙතෙහි කිරීම පුරවන්නේ, අසිහිය හා මනාව නොදැනීම පුරවයි. අසිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්ද්‍රිය අසංවරය පුරවයි. ඉන්ද්‍රිය අසංවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය පුරවන්නේ, නිවරණ ධර්ම පස පුරවයි. නිවරණ ධර්ම පස පුරවන්නේ, නොදැනීම පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය වේ. මෙසේද පිරෙන්නේ වේ.

7. "මහණෙනි, මම විද්‍යාවන් නිසා ලබන විමුක්තියද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. විද්‍යාවන්ගෙන් ලබන නිදහසට ආහාරය කවරේද? බොධියෙහි අංගසතබොජ්ඣන්දියයයි කියමි.

‘Vijjāvimuttimpāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro vijjāvimuttiyā? ‘Satta bojjhaṅgā’ tissa vacanīyaṃ.

මහණෙනි, මම බොධියෙහි අංග සතද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. බොධියෙහි අංග සතට ආහාරය කවරේද? සතර සතිපට්ඨානයයි කිව යුතුය.

Sattapāhaṃ, bhikkhave, bojjhaṅge sāhāre vadāmi, no anāhāre. Ko cāhāro sattannaṃ bojjhaṅgānaṃ? ‘Cattāro satipaṭṭhānā’ tissa vacanīyaṃ.

මහණෙනි, මම සතර සතිපට්ඨානයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සතර සතිපට්ඨානයන්ට ආහාරය කවරේද? සුවර්ත තුනයි කිව යුතුය.

Cattāropāhaṃ, bhikkhave, satipaṭṭhāne sāhāre vadāmi, no anāhāre. Ko cāhāro catunnaṃ satipaṭṭhānānaṃ? ‘Tīṇi sucaritānī’ tissa vacanīyaṃ.

මහණෙනි, මම සුවර්ත තුනද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ත්‍රිවිධ සුවර්තයන්ගේ ආහාරය කවරේද? ඉන්ද්‍රිය සංවරයයි කිව යුතුය.

Tīṇipāhaṃ, bhikkhave, sucaritāni sāhārāni vadāmi, no anāhārāni. Ko cāhāro tiṇṇaṃ sucaritānaṃ? ‘Indriyasamvaro’ tissa vacanīyaṃ.

මහණෙනි, මම ඉන්ද්‍රිය සංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්ද්‍රිය සංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව දැනීමයි කිව යුතුය.

Indriyasamvarampāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro indriyasamvarassa? ‘Satisampajañña’ ntissa vacanīyaṃ.

මහණෙනි, මම සිහිය හා මනාව දැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සිහියට හා මනාව දැනීමට ආහාරය කවරේද? නුවණින් මෙතෙහි කිරීමයයි කිවයුතුය.

Satisampajaññampāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro satisampajaññassa? ‘Yonisomanasikāro’tissa vacanīyaṃ. vacanīyaṃ.

මහණෙනි, මම නුවණින් මෙතෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුවණින් මෙතෙහි කිරීමට ආහාරය කවරේද? ශ්‍රද්ධාවයයි කිව යුතුය.

Yonisomanasikārapāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro yonisomanasikārassa? ‘Saddhā’tissa vacanīyaṃ.

මහණෙනි, මම ශ්‍රද්ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ශ්‍රද්ධාවට ආහාරය කවරේද? සධම් ශ්‍රවණයයි කිව යුතුය.

Saddhampāhaṃ, bhikkhave, sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro saddhāya ? ‘Saddhammassavana’ntissa vacanīyaṃ.

මහණෙනි, මම සධම් ශ්‍රවණයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සධම් ශ්‍රවණයට ආහාරය කවරේද? සන්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.

Saddhammassavanampāhaṃ, bhikkhave , sāhāraṃ vadāmi, no anāhāraṃ. Ko cāhāro saddhammassavanassa? ‘Sappurisasamsevo’tissa

8. "මහණෙනි, මෙසේ සන්පුරුෂාශ්‍රය පුරත්තේ සධම් ශ්‍රවණය පුරයි. සධම් ශ්‍රවණය පුරත්තේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පිරීමෙන්, නුවණින් මෙතෙහි කිරීම පුරයි. නුවණින් මෙතෙහි කිරීම පුරත්තේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරත්තේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරත්තේ ත්‍රිවිධ සුවර්තය පුරයි. ත්‍රිවිධ සුවර්ත පිරුණාහු සතර සතිපට්ඨානසන් පුරන්. සතර සතිපට්ඨානසන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පුණීවේ.

9. "මහණෙනි, යම් සේ පච්ඡනයක් උඩ ලොකු වැහි බින්දු ඇති වෂ්ටිවක් වස්තූ කල්හි, වළාකුළු ගුහරණ කල්හි, ඒ ජලය නිමිත කරා ගලා යන්නේ පච්ඡන, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පච්ඡන, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවන්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවන්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවන්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙන්නද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවන්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පුණීවීම වේ.

10. "මහණෙනි, මෙසේ සන්පුරුෂාශ්‍රය පුරත්තේ සධම් ශ්‍රවණය පුරයි. සධම් ශ්‍රවණය පුරත්තේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පිරීමෙන්, නුවණින් මෙතෙහි කිරීම පුරයි. නුවණින් මෙතෙහි කිරීම පුරත්තේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරත්තේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරත්තේ ත්‍රිවිධ සුවර්තය පුරයි. ත්‍රිවිධ සුවර්ත පිරුණාහු සතර සතිපට්ඨානසන් පුරන්. සතර සතිපට්ඨානසන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පුණීවේ.